

## පටින

අංකය	පිටුව
මාත්‍රකා පිටුව	i
ප්‍රකාශය	ii
පස්තාවතාව	iii -vi
පටින	vii - xiii
සංඛ්‍යාත වගු	xiv
පස්තාර තාමාවලිය	xv - xvi
සිතියම් තාමාවලිය	xvii
ඡායාරූප තාමාවලිය	xviii - xix
රුප සටහන් තාමාවලිය	xx
පළමු වැනි පරීච්දය : තායෙෂුම් නිර්වචන හා වර්ගිකරණ.	01 - 26
1.1 තායෙෂුම් නිර්වචනය	01 - 04
1.2 ස්කන්ධ වලන වර්ගිකරණ	04
1.2.1 පතන	10
1.2.1.1 පාමාණ පතනය	11
1.2.1.2 ජීර්ණාවයේ පතනය	12
1.2.1.3 පාංශ පතනය	13
1.2.2 ලිහිටුම	14
1.2.2.1 පාංශ ලිහිටුම, ජීර්ණාවයේ ලිහිටුම හා පාමාණ ලිහිටුම	15 - 17
1.2.3 කට්ටු බැසීම	17 - 20
1.2.4 දෝර	20
1.2.4.1 බීම් ගැල්ම	20 - 21
1.2.4.2 ජීර්ණාවයේ ගැල්ම	21 - 22

1.2.4.3 මඩ ගැල්ම (මඩ දෝරය)	22-23
1.2.5 රුච්චාව	24-25
1.2.6 පාංශු ස්‍යාන්දනය	25-26
 දෙ වැනි පරිච්ඡේදය : ශ්‍රී ලංකාවේ තායෙෂුම් උපද්‍රවය.	27-39
 2.1 ශ්‍රී ලංකාවේ තායෙෂුම් උපද්‍රවයේ ස්වභාවය	27-31
2.2 තායෙෂුම් පිළිබඳ පූර්ව අධ්‍යයන	31
2.2.1 තායෙෂුම් කෙරෙහි බලපාන සාධක	
පිළිබඳ ව කරනු ලැබූ අධ්‍යයන	31-33
2.2.2 තායෙෂුම්වලින් ඇති වන සමාජ-ආර්ථික බලපෑම	
පිළිබඳ ව කරනු ලැබූ අධ්‍යයන	33-34
2.2.3 තායෙෂුම් පිළිබඳ ව කරනු ලැබූ වෙනත් අධ්‍යයන	34-35
2.3 පර්යේෂණ කළ යුතු අංශ	35-36
2.4 අධ්‍යයන අරමුණු	36-38
2.5 පර්යේෂණයේ විෂය සීමාව	39
 තෙ වැනි පරිච්ඡේදය : අධ්‍යයන ප්‍රදේශය.	40-61
 3.1 මූලික කරුණු	40
3.2 හු විද්‍යාව	40-44
3.3 හු රුප විද්‍යාව	44-45
3.4 <sup>o</sup> පාංශු ව්‍යාප්තිය	45-47
3.5 දේශගුණය	48
3.5.1 උෂ්ණත්වය	48
3.5.2 වර්ෂාපතනය	48-52
3.5.3 වර්ෂාපතන තීව්‍යතාව	53
3.5.4 අකුණු ගැසීම්	53-56
3.6 ජල විද්‍යාව	57-58

3.7 වෘක්ෂණතාව	59-60
3.8 මානව කටයුතු	60-61
 සිව් වැනි පරීච්ඡේදය : අධ්‍යයන ක්‍රමවේදය.	62-76
 4.1 ප්‍රවේශය	62-63
4.2 ප්‍රාථමික දත්ත මූලාශ්‍ර	63
4.2.1 දෙප්තිය නිර්ක්ෂණ හා බිජි වැඩ	63-65
4.2.2 දෙප්තිය සමීක්ෂණ	66
4.2.2.1 ප්‍රශ්නාවලි සමීක්ෂණය සඳහා යොදා ගත් තියුණුම් ක්‍රමය	66-70
4.3 ද්විතියික දත්ත මූලාශ්‍ර	70
4.3.1 සිනියමිකරණය පිළිබඳ ශිල්ප ක්‍රම	70-72
4.3.2 රාජ්‍ය ආයතනවලින් තොරතුරු රෝ කිරීම	72-73
4.3.3 පුරුව අධ්‍යයන මගින් තොරතුරු ලබා ගැනීම	73
4.4 ගැටුණ හා සංරෝධක	74
4.5 ප්‍රතිඵල විශ්ලේෂණය හා ඉදිරිපත් කිරීම	74-76
 පස වැනි පරීච්ඡේදය : නායෝම් ලක්ෂණ හා ව්‍යාප්තිය.	77-99
 5.1 ශ්‍රී ලංකාවේ නායෝම්වල ඉතිහාසය	77-78
5.2 ශ්‍රී ලංකාවේ නායෝම් ව්‍යාප්තිය	78-84
5.3 නායෝම් ක්‍රියාවලිය හා නායෝම් වර්ග	84-85
5.3.1 ශ්‍රී ලංකාවේ නායෝම් සම්බන්ධ පුරුව වර්ගිකරණ	85-88
5.3.2 රත්නපුර දිස්ත්‍රික්කයේ නායෝම් වර්ගිකරණය	88-90
5.4 නායෝම් උපදුවය තිසා සිදු වූ අලාභ හානි	90-91
5.5 නායෝම් අවදානම සහ මානව ප්‍රතිචාර	91-95
5.6 නායෝම් වළක්වා ගැනීම කෙරෙහි මිනිසාගේ මැදිහත් වීමේ හැකියාව	95-96

5.7 විපතට පත්වුවන්ට පිහිටවන ආයතන	96-97
5.8 තායයුම් උපදුවයෙන් සිදුවීය හැකි ජීවිත හා දේපල හානි අවම කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ත්‍රියා මාර්ග	97-99
 හය වැනි පරේචිපේදය : තායයුම් කෙරෙහි බලපාන සාධක.	 100-143
6.1 හැඳින්වීම	100
6.2 බලපාන සාධක	100
6.2.1 හු විද්‍යාත්මක සාධක	100-117
6.2.2 හු රුප විද්‍යාත්මක සාධක	117
6.2.3 කාලගුණික සාධක	117
6.2.3.1 වර්ෂාපතන නීව්තාව	117-119
6.2.3.1.1 රත්නපුර දිස්ත්‍රික්කයේ වර්ෂාපතන නීව්තාව හා තායයුම් අතර පවත්නා සම්බන්ධතාව	119-134
6.2.3.2 අකුණු ගැසීම්	134-135
6.2.4 මානව සාධක	135-143
 හත් වැනි පරේචිපේදය : තායයුම් පිළිබඳ හු රුප විද්‍යාත්මක පසුවීම.	 144-155
7.1 හැඳින්වීම	144
7.2 ජරණ ත්‍රියාවලිය	144-145
7.3 ගංගා ත්‍රියාවලිය	146
7.3.1 මතුපිට ගලායාම සහ ගංගා ත්‍රියාකාරීත්වය	146-148
7.3.2 පාද ගැල්ම	148-149
7.4 තායයුම් කෙරෙහි හු රුප සහ බැඳුමෙහි බලපෑම	149-155

අට වැනි පරිවිශේදය : තායෝම් පාලනය කිරීමේ ක්‍රම හා පුර්ව දැනුම්දීමේ ශිල්පීය ක්‍රම	156-176
8.1 තායෝම් උපදුවය පාලනය කිරීමේ ක්‍රම	156
8.1.1 ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන ශිල්පීය ක්‍රම	156-161
8.1.2 තායෝම් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග	161-164
8.1.3 තායෝම් පාලනයේ පිරිවැය	164-165
8.1.4 උපදුවයෙන් වැළකී සිටීමේ උපාය මාර්ග	165
8.2 පුර්ව දැනුම්දීමේ ශිල්පීය ක්‍රම	165-166
8.2.1 පුර්ව දැනුම් දීමක් අවශ්‍ය වන්නේ ඇයි ?	166-167
8.2.2 පුර්ව දැනුම් දීමක දී අවධානය යොමු කළ යුතු අංශ	167-168
8.2.3 පුර්ව අනතුරු ඇගවීම සඳහා හාවිත කරන තාක්ෂණික ශිල්පීය ක්‍රම	168
8.2.3.1 ජාත්‍යන්තර ශිල්පීය ක්‍රම	168-172
8.2.3.2 ශ්‍රී ලංකාව අනුගමනය කර තිබෙන ශිල්පීය ක්‍රම	172-174
8.2.4 ශ්‍රී ලංකාවේ තායෝම් පිළිබඳ පුර්ව දැනුම් දීම සඳහා තාක්ෂණික ශිල්පීය ක්‍රම හාවිතයට පවත්නා හැකියාව	174-176
තව වැනි පරිවිශේදය : තායෝම් පුර්ව ලක්ෂණ හා එම ලක්ෂණ මත පුර්ව දැනුම්දීමේ ක්‍රමයක් ගොඩ නැඟීම	177-198
9.1. තායෝම් පුර්ව ලක්ෂණ යනු කුමක් ද?	177-178
9.2 අධ්‍යායන පුදේශයේ තායෝම් පුර්ව ලක්ෂණ	178
9.2.1 පාද ගැල්ම ක්‍රියාත්මක වීම	178-179
9.2.2 පාද ගැල්මෙන් ගලා එන ජලයේ මඩ සහ වැළි මිශ්‍රිත බව	179-180

9.2.3 ජ්‍රණාවගේ හෝ බෝල්ඩර විටත් විට කඩා වැටීමට ලක් වීම	180-181
9.2.4 බැඩුම මත ඉදිකර තිබෙන නිවාසවල බිත්ති, තාප්ප ආදිය පූජුරායාම සහ එම පිළිරීම් වර්තනය වීම	181
9.2.5 බැඩුමක් මත පවත්නා ගස්, විද්‍යුලි කණු, කමිඩ් කණු ආදිය බැඩුම දෙසට ක්‍රමාණුකළව ඇද ගැසීම	181-182
9.2.6 බැඩුම් මත පැලීම හට ගැනීම	182-183
9.2.7 සත්ත්ව හැසිරීම්	183-185
9.2.8 පිපුරුම් ගබිදයක් හට ගැනීම	185
9.2.9 සන දුමාරයක් හට ගැනීම	185
9.2.10 බැඩුමේ අතුරා තිබෙන ජල තල ගැල වීම	186
9.2.11 ලිංචල බිත්ති කඩා වැටීම	186
9.2.12 නිමින ඔස්සේ ගලා එන ජල මට්ටමේ එකවර සිදුවන අස් වීම	187-188
9.2.13 බැඩුමේ පිහිටි නිවාසවල ජනෙල දොරවල සිරවීම	188-189
9.2.14 පහළ බැඩුමේ සිදුවන උතිසිජ්ත වීම හා ඉහළ බැඩුම් ප්‍රදේශවල සිදුවන ගිලා බැසීම්	189-190
9.2.15 බැඩුම මත වෘක්ෂලකා ආවරණයේ සිදුවන මැල වියාම	191-194
9.3 නායයැම් පුර්ව ලක්ෂණ මත පුර්ව දැනුම් දීමේ ක්‍රමයක් ගොඩ තැහිමට ඇති හැකියාව	194-195
9.4 පුර්ව දැනුම් දීමේ ක්‍රමයක් ඉදිරිපත් කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග	196-198
අන වැනි පරිවිශේදය : සමාලෝචනය, නිගමන හා යෝජනා	199-208
10.1 සමාලෝචනය	199-201
10.2 නිගමන	201-206
10.3 යෝජනා	206-208

පරිභේදය	01	පිරික්සුම් ලේඛනය
පරිභේදය	02	ප්‍රක්ෂාවලිය
පරිභේදය	03	රත්නපුර දිස්ත්‍රික්කයේ තායෙශුම් සිංහ වූ ස්ථාන, අවකැන් වූ පවුල් සංඛ්‍යාව හා විනාශ වූ ජ්‍යෙන් සංඛ්‍යාව
ආණ්ඩු ග්‍රන්ථ		

සංඛ්‍යාත වගු නාමාවලිය

වගු අංකය

පිටු අංකය

1.1	අැමේරිකා එක්සත් ජනපද මහා මාර්ග මණ්ඩලයේ නායෝම් වර්ගිකරණය	07
1.2	ද්‍රව්‍ය වලනය වන අනුපාතය හා ක්‍රියාවලිය පදනම් කරගත් නායෝම් වර්ගිකරණය	08
1.3	වලනයේ ස්වරුපය හා වලනයට ලක්වන ද්‍රව්‍යයේ ස්වරුපය පදනම් කරගත් නායෝම් වර්ගිකරණය	09
2.1	1983 - 1996 කාලපරිච්දය තුළ ශ්‍රී ලංකාවේ නායෝම්වලට ලක් වූ ගම් සංඛ්‍යාව හා නායෝම් මගින් වූ හානිය	29
3.1	රත්නපුර සාමාන්‍ය මාසික වර්ෂාපතනය, වර්ෂාපතන දින ගණන හා උපරිම සහ අවම මාසික උෂ්ණත්වය (1961-1990)	52
3.2	රත්නපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හුම් පරීභෝගය සඳහා ඉඩම් හාවිතය	61
4.1	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව නිරක්ෂිත නායෝම් ප්‍රමාණය	68
4.2	ප්‍රශ්නාවලි සම්බන්ධය සඳහා තෝරාගත් නියැදිය	69
6.1	තෝරාගත් ප්‍රධාන නායෝම් කිහිපයක නායෝම් හටගත් දිනයේ දී ලැබුණු වර්ෂාපතනය හා එම නායෝමට පෙර දින දෙක තුළ දී ලැබුණු මුළු වර්ෂාපතනය	133

**ප්‍රස්තාර නාමාවලිය**

ප්‍රස්තාර අංකය	පිටු අංකය
3.1 රත්නපුර වාර්ෂික වර්ෂාපතන ව්‍යාප්තිය	49
3.2 වාර්ෂික වර්ෂාපතනයේ සංස්කීමිය ව්‍යාප්තිය	50
5.1 රත්නපුර දිස්ත්‍රික්කයේ තායැලුම් උපදුවය ව්‍යාප්තක ව පවත්නා විම් ප්‍රමාණය හා අවධානම් ප්‍රදේශවල වාසය කරන පවුල් සංඛ්‍යාව	82
6.1 රත්නපුර දිස්ත්‍රික්කයේ පාෂාණ වර්ගය අනුව කිස්‍රි වූ තායැලුම් ප්‍රතිශතය	104
6.2 රත්නපුර දිස්ත්‍රික්කයේ සු විද්‍යාත්මක ව්‍යුහය අනුව තායැලුම් ප්‍රතිශතය	111
6.3 ඇනැලියොඩ ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය (1976-1998)	120
6.4 ඇනැලියොඩ ප්‍රදේශයේ සාමාන්‍ය මාසික වර්ෂාපතනය (1976-1998)	121
6.5 එල්ලාවල අකුරණකන්ද තායැලුම කිස්‍රි වූ 1978 මැයි මාසයේ දෙනික වර්ෂාපතනය	122
6.6 ඇනැලියොඩ අස්ථාග්‍රාල තායැලුම කිස්‍රි වූ 1994 මැයි මාසයේ දෙනික වර්ෂාපතනය	123
6.7 රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය (1989-1998)	124
6.8 රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය මාසික වර්ෂාපතනය (1989-1998)	125
6.9 රත්නපුර හෙළුව් තායැලුම කිස්‍රි වූ 1993 ඔක්තෝම්බර් මාසයේ දෙනික වර්ෂාපතනය	126
6.10 කුරුවිට ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය (1985-1998)	127

6.11 කුරුවිට ප්‍රදේශයේ සාමාන්‍ය මාසික වර්ෂාපතනය (1985-1998)	129
6.12 කුරුවිට කඳන්ගොඩ නායෝම සිදු වූ 1989 ජූලි මාසයේ දෙනීක වර්ෂාපතනය	130
6.13 කුරුවිට කිරගලවත්ත නායෝම සිදු වූ 1989 අගෝස්තු මාසයේ දෙනීක වර්ෂාපතනය	131
6.14 දෙවිපහළ පාමාණ ලිඛිවුම සිදු වූ 1996 ජූනි මස දෙනීක වර්ෂාපතනය	131
6.15 දෙවිපහළ පාමාණ ලිඛිවුම සිදු වූ 1997 මැයි මස දෙනීක වර්ෂාපතනය	132
6.16 ප්‍රදේශයේ නායෝම් ඇෂ්ටි වීම කෙරෙහි මානව ක්‍රියාකාරකම් වල දායකත්වය	137
6.17 අධ්‍යායන ප්‍රදේශයේ තුළ පරීභෝගය අනුව නායෝම් ප්‍රතිගතය	141
7.1 අධ්‍යායන ප්‍රදේශයේ බැවුම් කෝණය අනුව නායෝම් ප්‍රතිගතය	153
9.1 අධ්‍යායන ප්‍රදේශයේ නායෝම් ආණිතව හැඳුනාගත් නාය පුර්ව ලක්ෂණ	192

**සිතියම් නාමාවලිය**

සිතියම් අංකය	පිටුව
3.1 අධ්‍යයන පුදේශයේ පිහිටීම	42
3.2 අධ්‍යයන පුදේශයේ පාෂාණ ව්‍යාප්තිය	43
3.3 අධ්‍යයන පුදේශයේ පාංශ ව්‍යාප්තිය	47
3.4 අධ්‍යයන පුදේශයේ වර්ෂාපතන ව්‍යාප්තිය	51
3.5 වාර්ෂික අකුණු ගැසීම් රටාවේ ව්‍යාප්තිය (1963-1972)	55
3.6 වාර්ෂික අකුණු ගැසීම් රටාවේ ව්‍යාප්තිය (1995-1998)	56
3.7 අධ්‍යයන පුදේශයේ ජලවහන රටාවේ ව්‍යාප්තිය	58
5.1 ශ්‍රී ලංකාවේ මධ්‍ය කුදාකරයේ නායෝගීම් ව්‍යාප්තිය	79
5.2 රක්ෂාපුර දිස්ත්‍රික්කයේ නායෝගීම් ව්‍යාප්තිය	81
6.1 අධ්‍යයන පුදේශයේ හු විද්‍යාත්මක ව්‍යුහය හා නායෝගීම් ව්‍යාප්තිය	
7.1 සි.ගැස්පූලි කුදා වැවියේ අවපාතික බැඳුමෙහි හා මොනොර බැඳුමෙහි නායෝගීම් ව්‍යාප්තිය	151

## ඡායාරූප තාමාවලිය

	පිටු අංකය
අංකය	පිටු අංකය
<b>6.1 ඡායාරූපය</b>	
බැඩිමට විරුද්ධ දිගාවට ආනතියක් දක්වන පාෂාණ ස්තරවල හට ගන්නා පාෂාණ පතන, කුරුවිට බටදොඩලෙන ආක්‍රිත ප්‍රදේශය	106
<b>6.2 ඡායාරූපය</b>	
බැඩිමට සමාන්තර දිගාවට ආනතියක් දක්වන පාෂාණ ස්තරවල හටගන්නා පාෂාණ ලිහිවුම්, කුරුවිට විතානකන්ද ප්‍රදේශය	108
<b>6.3 ඡායාරූපය</b>	
දෙවිපහළ පාෂාණ ලිහිවුම	108
<b>6.4 ඡායාරූපය</b>	
විවිධ ප්‍රමාණයේ කැට කැබලිති, වැලි, පස් ආදී ජීර්ණාවයේෂ වලින් සමන්විත වූ ඇහැලියගොඩ අස්ගුල තායයුම	113
<b>6.5 ඡායාරූපය</b>	
කුරුවිට විතානකන්ද ප්‍රදේශයේ වගා කටයුතු සඳහා හෙළි කරන ලද බැඩිමක්	138
<b>9.1 ඡායාරූපය</b>	
• බැඩිම දෙසට ඇද ගැසෙමින් වර්ධනය වන ගස් (විහව තායයුම් ලක්ෂණ පෙන්වුම් කරන කුරුවිට විතානකන්ද)	182

## 9.2 ජායාරූපය

බැඳුමේ ඉහළ තිමිනයේ පැලීම් ඔස්සේ හිලාබඳිත  
ඡල පහරක් බැඳුමේ පහළ ප්‍රදේශයේ හිලා බැස තිබූ  
ස්ථානයකින් දිස්වන ආකාරය ( විහව නායෝම් ලක්ෂණ  
පෙන්නුම් කරන කුරුවිට විතානකන්ද )

188

## 9.3 ජායාරූපය

බැඳුමේ ඉහළ ප්‍රදේශයේ දක්තට ලැබෙන හිලා  
බැසීමක ( විහව නායෝම් ලක්ෂණ පෙන්නුම් කරන  
කුරුවිට විතානකන්ද )

190

## රුප සටහන් තාමාවලිය

රුප සටහන් අංකය	පිටු අංකය
1.1 පාෂාණ පතනය හා එහි අවශේෂ අංග	12
1.2 පාංශු පතනය හා ඒ සම්බන්ධ ලක්ෂණ	13
1.3 අන්තර් විරුපණය තලාකාර වූ විට ඇතිවන තලාකාර ලිහිවුම	14
1.4 අන්තර් විරුපණය නුමණාකාර වූ විට ඇතිවන නුමණාකාර ලිහිවුම	15
1.5 ජීර්ණාවශේ ලිහිවුම	16
1.6 පාෂාණ ලිහිවුම	17
1.7 බැඩිමක් මත කුඩා ඒකක ගණනාවක් විශයෙන් කෙටි දුරක් දක්වා පස් හෝ පාෂාණ වලනය විමෙනය හට ගන්නා තව්ව බැසීම	19
1.8 බිම් ගැල්ම	21
1.9 ජීර්ණාවශේ ගැල්ම	22
1.10 මඩ ගැල්ම	23
1.11 රුචාව	25
 සටහන් තාමාවලිය	
4.1 අධ්‍යයන ක්‍රමවේදය පිළිබඳ සංක්ෂීප්ත සටහන	76